

මාරුගත පොදු ප්‍රවේශ සූචිත පිළිබඳ හැඳින්වීමක්

බෝදාගම සූමන හිමි

සංකීත්‍යය

සූචිකරණය (Cataloging) පුස්තකාල තාක්ෂණික සේවා ගණයට අයත් වැදගත් අංශයකි. පුස්තකාල සූචිත තාක්ෂණික උපයෝජකයන්ට කරනා, ගුන්ථනාම, වර්ග අංක හා විෂය ශිර්ෂ භාවිත කරමින් ස්වකිය තොරතුරු අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිය. සාම්පූද්‍යීක පුස්තකාල සූචිත අකාරාදි හා වර්ගීකෘත යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට යටත්ව පිළියෙළ කෙරේ. අකාරාදි සූචිත භාවිතයෙන් උපයෝජකයාට කරනා හා ගුන්ථනාම ශිර්ෂ මස්සේ පුස්තකාල සම්පත් වෙත ප්‍රවේශ විය හැකි අතර ම, වර්ගීකෘත සූචියෙන් වර්ග අංකවලින් නිරුපිත විෂය ශිර්ෂ උපයෝගී කරගනිමින් එට අදාළ විෂය කෙශ්ටු වෙත ලැයා විය හැකිය. වර්තමානයේ බොහෝ පුස්තකාල ස්වයංක්‍රීයකරණය (Automation) කර තිබේ නිසා, සාම්පූද්‍යීක සූචිකැබේ නෙවුවට මාරුගත පොදු ප්‍රවේශ සූචිත (Online Public Access Catalogue) භාවිත කොට පුස්තකාල සම්පත් පහසුවෙන් හා ඉක්මනින් අත්පත් කර ගත හැකි වේ. ඒ අනුව මාරුගත පායික ප්‍රවේශ සූචිත යනු පුස්තකාල එකතුව වෙත ප්‍රවේශ විය හැකි විද්‍යාත් දෙළරවුවක්; පුස්තකාල සම්පත් බාහිරට නිරාවරණය කරන මෙවලමක්; එසේම මාරුගත දත්ත ගබඩාවක් ලෙස ද හැඳින්වීය හැකිය. මෙම ලිපියේ මූල්‍ය අරමුණ වන්නේ, මාරුගත පොදු ප්‍රවේශ සූචිත පිළිබඳ විමර්ශනයක යෙදීමයි.

ප්‍රමුඛ පද: පුස්තකාල සම්පත්, මාරුගත පොදු ප්‍රවේශ සූචිත, ස්වයංක්‍රීයකරණය, සූචිකරණය,

මාරුගත පොදු ප්‍රවේශ සූචිත: හැඳින්වීම

භූතන තාක්ෂණික දියුණුව නිසා සැම විෂය කෙශ්ටුයකම සංවර්ධනය හා ප්‍රගමනය සිපුව සිදු වූ බව පැහැදිලි කරුණකි. පුස්තකාල පද්ධතියෙහි ද ඇති වූ තව ප්‍රවනතා බොහෝය. ඒ අතුරින්

පුස්තකාල ස්වයංක්‍රීයකරණය ඉන් ප්‍රධාන වන අතර, එහි ප්‍රධාන සේවාවක් ලෙස මාරුගත පොදු ප්‍රවේශ සූචිය (OPAC) හඳුනාගත හැකිය. මාරුගත පොදු ප්‍රවේශ සූචිය පුස්තකාලය සතු සම්පත් බාහිර සමාජයට නිරාවරණය කරන ප්‍රවේශයක්, තොරතුරු මූලාශ්‍රය පිළිබඳ මාරුගෝපදේශ සපයන විද්‍යාත් දත්ත පදනමක් ලෙස ක්‍රියාත්මක වේ (Chan, 1985: 9-29p.). පහතින් මාරුගත පොදු ප්‍රවේශ සූචිය පිළිබඳ නිරවචන කිහිපයක් දක්වා තිබේ. එනම්,

“It is time to start thinking of the Online Public Access Catalogue as an intelligent gateway to diverse, integrated information specialist and the library patron or and user; a gateway accessible not only in libraries but at places of work; study; leisure and the home. Perhaps someday the online catalogue will just be called ‘my online library’ (Hildreth: 1985).

“පරිගණක පාදක සහ සහය දක්වන පුස්තකාල සූචිය මගින් (ග්‍රන්ථවිද්‍යාත්මක දත්ත පදනම) පුස්තකාල පරිඹිලකයන්ට, විශේෂ පුහුණුව ලත් පුස්තකාල කාරුය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ සහයක් නොමැතිව ම ග්‍රන්ථවිද්‍යාත්මක දත්ත පදනමට පරායන්ත (ටරමිනලය) හරහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය” (The ALA Glossary of Library and Information Science: 2000).

“ස්ථානීයව පිහිටු වා ඇති පරිගණක හවිතයෙන් උපයෝගකයන්ට පුස්තකාලයක සිට හෝ වෙනත් ඔහුම තැනක ඉදිමින් මාරුගතව සපයා ඇති අතුරු මුහුණයක් භාවිත කොට මාරුගතන පාඨක ප්‍රවේශ සූචිය පරිඹිලනය කළ හැකි වේ” (SIRSI Glossary of terms).

මෙ අනුව උපයෝගකයන්ට මාරුගත පොදු ප්‍රවේශ සූචිය (OPAC) තුළින් තමන් අභිමත වේලාවක, ඔහුම තැනක සිට, කිසිවෙකුගේ මගපෙන්වීමකින් තොරව, පරිගණකයක්, දුරකථනයක් හෝ වැඩි යන්තුයක් භාවිත කරමින් මාරුගතව (Online) ග්‍රන්ථවිද්‍යාත්මක දත්ත පදනම (Bibliographic Records) පරිඹිලනය කර, තම තොරතුරු අවශ්‍යතාව සපුරා ගැනීමට අවැසි මාරුගෝපදේශ (ප්‍රවේශ) ලබා ගත හැකිය.

මාරුගත පොදු ප්‍රවේශ සූචියෙයි සංවර්ධන අවධි

පුස්තකාල ස්වයංක්‍රීයකරණයෙන් පුස්තකාලයකට තම පායික ප්‍රජාව උදෙසා ලබා දිය හැකි සූචියෙක් සේවාවක් වන්නේ මාරුගත පොදු ප්‍රවේශ සූචියයි. මාරුගත පොදු ප්‍රවේශ සූචියෙහි (OPAC) උපයෝගීතාවය පිළිබඳ විමසා බැඳීමේ දී, එය ක්‍රමිකව සංවර්ධනය වූයේ කෙසේදැයි විමසා බැඳීම වැදගත්ය. මුල් අදියරට (1960 - 1979) අයත් හැටෙම් දැකෙයි තුළ පුස්තකාල ස්වයංක්‍රීයකරණය සඳහා සිදු කරන ලද පර්යේෂණාත්මක අත්හදා බැඳීම් කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1975 දී ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් (Ohio State University), වර්ෂ 1978 දී බිලස් මහජන පුස්තකාලයන් (Dallas Public Library) මාරුගත පොදු ප්‍රවේශ සූචිය වඩාත් සංවර්ධන මූහුණුවරකින් ඉදිරිපත් කරන්නට සමත් විය. මුල්කාලීනව මාරුගත සූචියෙන් ලබා දුන් ප්‍රවේශ සාම්ප්‍රදායික කාච්පත් සූචි ප්‍රවේශවලට බෙහෙවින් සමාන වේ. එනම් කර්තා, ගුන්ථනාම, ඇමතුම් අංක, වර්ග අංක හා ඇතැම් අවස්ථාවල විෂය ගිරිප්‍ර පමණක් ගුන්ථා විද්‍යාත්මක ප්‍රවේශ ලෙස හාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර, පායකයන්ට මාත්‍රකාවක් හෝ විෂය ශිර්පයක් සොයා ගැනීමට අවම වශයෙන් මාත්‍රකාවේ හෝ විෂයයෙහි මුල් වාක්‍යාංශය අනිවාර්යයන් ම ඇතුළත් කිරීමට සිදු විය.

මාරුගත පොදු ප්‍රවේශ සූචියෙහි (OPAC) දෙවන අදියර වර්ෂ 1980 න් පසුව ආරම්භ වන බව විෂය ප්‍රවීණයන්ගේ අදහසයි. මෙම අවධියේ දැකිය හැකි සූචියෙක් වන්නේ, පද්ධති විශේෂයෙන් විසින් සරල මෙන් ම සවිස්තර බහුවිධ ගවේෂණයන්ට අවස්ථා හිමිකරවමින්, ගොමුපද ගවේෂණ (Keyword Searching), වදන් ගවේෂණය (Phrase Searching) හා බූලියන් ගවේෂණ (Boolean Searching) මගින් තොරතුරු වෙත ප්‍රවේශ වීමේ පරිශීලක අතුරු මූහුණත් ලබා දීමට හැකිවන පරිදි මාරුගත පායික ප්‍රවේශ සූචිය සංවර්ධනය කර තිබීමයි (Matthews: 1991, 5-16p.). එමගින් උපයෝගකයන්ට නිශ්චිත වවනයක් හෝ වාක්‍ය කාණ්ඩායක් ඇතුළු හෝ නැතිව, මාත්‍රකාවක හෝ විෂයක මැද වවනයක්, වෙනත් ආක්‍රිත පදයක් හාවිත කරමින් අදාළ මූලාශ්‍රය සොයා ගැනීමට අවශ්‍ය ප්‍රවේශ ලබා දී ඇත. දෙවන අදියරට අයත් මෙම කාලපරිච්ඡේදය තුළ දී ලබාහෝ විද්‍යාපන ආයතන හා තොරතුරු මධ්‍යස්ථාන අනුකූලිත

වාණිජ මෘදුකාංග භාවිත කිරීමට යොමු වන ආකාරයක් ද දැකිය හැකිය (Tedd: 1994, 27-37p.).

පරිගණක පද්ධති, ජාලකරණය, මෙහෙයුම් පද්ධති භා මෘදුකාංග, දත්ත ඇතුළත් කිරීමේ මාර්ක් ආකෘතිය (MRAC) යනාදී දාස්ථානික භා මෘදුකාංග සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස මාරුගෙන පොදු ප්‍රවේශ සූචිතයෙහි නව දිඟාන්තිකයක් වර්ෂ 1996 න් පසුව ආරම්භ විය (Voon: 2003). එනම්, තෙවන අදියරේ ද සරල, පරිශීලක හිතකාමී භා විතුක අතුරු මූහුණක් (GUI) භාවිතයෙන් කර්තා නාම, ගුන්ථ නාම, විෂය දීර්ඝ, කාලවකවානු, ප්‍රමිත අංක, හොතික ස්වභාව අනුව තොරතුරු වෙත ප්‍රවේශ විමේ පරාසය තව දුරටත් ප්‍රජල් විය. ඒ අනුව මාරුගෙන පොදු ප්‍රවේශ සූචිය, වෙබ් පාදක මාරුගෙන පාඨක ප්‍රවේශ සූචියක් (Web-based OPAC) දක්වා සංවර්ධනය වීම, සූචිකරණ ඉතිහාසයේ පරිවර්තනයි වෙනසක් ලෙස පෙන්වා දිය හැකිය.

සාම්ප්‍රදායික භා මාරුගෙන පොදු ප්‍රවේශ සූචියෙහි ලක්ෂණ

සාම්ප්‍රදායික සූචි කැඳිනෙවුවක භා මාරුගෙන පොදු ප්‍රවේශ සූචියක් අතර දැකිය හැකි සමානතා කිහිපයකි; එසේම අසමානතා බොහෝය. මෙහි ද සාම්ප්‍රදායික භා මාරුගෙන පොදු ප්‍රවේශ සූචියෙහි සැකැස්ම, හොතික ස්වරුප, අන්තර්ගතය, ලබා දෙන තොරතුරු, සෙවුම් පැතිකඩ (Sridhar: 2004, 175-183p.) ආනුයෙන් සන්සන්දානාත්මක විස්තරයක් පහතින් දක්වා ඇත.

සාම්ප්‍රදායික භා මාරුගෙන පොදු ප්‍රවේශ සූචියෙහි අනන්‍යතා ලක්ෂණ

වග අංකය: 01

සාම්ප්‍රදායික සූචිය	මාරුගෙන පොදු ප්‍රවේශ සූචිය
අකාරාදී සූචියෙන් කර්තා, ගුන්ථනාම ප්‍රවේශ භා වර්ගීකාංත සූචියෙන් විෂය ප්‍රවේශ පමණක් ලබා දෙයි	කර්තා, මාත්‍රකා, විෂය, ඇමතුම් අංක, ප්‍රමිත අංක (ISBN, ISSN), ප්‍රමුඛ පද යනාදී බහුවිධ ප්‍රවේශ ලබා දෙයි
සූචි කැඳිනෙවුම් ස්ථාපනය කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වේ	පරිගණක කිහිපයක් පමණක් භාවිත වන නිසා වැඩි ඉඩක් අවශ්‍ය නොවේ

සූචි සංලේඛ සකස් කිරීමට වැඩි කාලයක් මෙන්ම, මිනිස් ගුමුණක් ද අවශ්‍යය	සිමිත සේවක පිරිසක් යොදා ගනිමින් අඩු කාලයකින් වැඩි දත්ත ප්‍රමාණයක් ඇතුළත් කළ හැකිය
භාවිත කිරීම තරමක් අපහසුය	ප්‍රමුඛ පද භාවිත කර ඉක්මනින් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිය
සූචි සංලේඛයක ඇතුළත් කළ දත්ත වෙනස් කිරීම අපහසුය	දත්ත වෙනස් කිරීමට භා නැවත ප්‍රතිස්ථාපනය ඉතා පහසුවෙන් සිදු කළ හැකිය
බොහෝ පුස්තකාල දැනටමත් භාවිතයෙන් ඉවත් කර හෝ ඉවත් කරමින් සිටිනි	බොහෝ පුස්තකාල දැනටමත් භාවිත කරන අතර අනෙකුත් පුස්තකාල ඊට අනුගත වෙමින් පවතී
සූචිය අකාරාදීව භා වර්ග අංක අනුපිළිවෙළින් ගොනු කර ඇත	මාර්ගගත දත්ත පදනමක් වන නිසා අනුපිළිවෙළින් ගොනු කිරීමට අවශ්‍ය නොවේ

මිට අමතරව මාර්ගගත පොදු ප්‍රවේශ සූචිය තුළින් යම් ගුන්යායක් පිළිබඳ සම්පූර්ණ ගුන්ථ විස්තරයක් ලබා දෙන අතර ම, එම පොත දැනට පුස්තකාලයේ තිබේ ද? තිබේ නම්, එම අංශය භා රාක්ක අංකය පිළිබඳ අතිරේක තොරතුරු ද ලබා දේ. එසේම අන්තර පුස්තකාල පිරුව සේවා ක්‍රියාත්මක කිරීමේ දී අනුබද්ධ සියලු පුස්තකාල සඳහා එකාබද්ධ සූචියක් නිර්මාණය කර ගැනීම ද පහසුවෙන් සිදු කර ගත හැකි විම අතිරේක වාසියකි.

වෙබ පාදක මාර්ගගත පොදු ප්‍රවේශ සූචිය (Web OPAC)

වෙබ පාදක මාර්ගගත පායික ප්‍රවේශ සූචිය යනු මාර්ගගත පායික ප්‍රවේශ සූචියෙහි ම තවත් එක් දිගුවක් ලෙස හැඳින්වීය හැකිය. මුළුර විසින් මාර්ගගත පායික ප්‍රවේශ සූචිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක ව්‍යාප්ත වෙබ ප්‍රාටෝකොලයක් (World Wide Web protocol) හෙවත් සෙවුම් යන්තු භාවිත කරයි නම් එය මෙනමින් හඳුන්වන බව ප්‍රකාශ කර තිබේ. “A Web OPAC uses the World Wide Web protocol to act as an OPAC” (Mueller, 2002) තව ද මාර්ගගත පුස්තකාල භා විද්‍යාපන විද්‍යා ගබඳක්ෂයෙහි “An Online Public

Access Catalogue (OPAC) uses a graphical user interface (GUI) accessible via the World Wide Web, as opposed to a text based interface accessible via telnet” යනුවෙන් වෙබ් පාදක මාර්ගගත පායික ප්‍රවේශ සූචියෙන් වෙල්ලෙනම් හරහා ප්‍රවේශ විය හැකි; පෙළමත පදනම් වූ අතුරු මූහුණන් වෙනුවට, සෙවුම් යන්ත්‍රවලින් ප්‍රවේශ විය හැකි; විතුක අතුරු මූහුණන් ලබා දෙන බව විස්තර කර ඇත. මේ අනුව මාර්ගගත පායික ප්‍රවේශ සූචියෙහි භා වෙබ් පාදක මාර්ගගත පායික ප්‍රවේශ සූචියෙහි යම් යම් වෙනස් කම් ඇති බව පැහැදිලි වේ. ඒ අනුව,

මාර්ගගත භා වෙබ් පාදක පොදු ප්‍රවේශ සූචියෙහි සම අසමතා

වගු අංක: 02

මාර්ගගත පොදු ප්‍රවේශ සූචිය	වෙබ් පාදක මාර්ගගත පොදු ප්‍රවේශ සූචිය
ජාල ගත පරිසරයක දී සේපානීය පරිගණක භාවිතයෙන් දත්ත පදනමට ප්‍රවේශ විය හැකිය	මාර්ගතව ඕනෑම සේපානීයක සිට දත්ත පදනමට ප්‍රවේශ විය හැකිය
සීමිත පිරිසකට සීමා වේ	අසීමිතව ප්‍රවේශ විය හැකිය
මෘදුකාංග වැඩසටහන අනුගමනය කරමින් මූලාශ්‍රය පිළිබඳ තොරතුරු පමණක් ලබා ගත හැකිය	අධි සැබඳ (hyperlink) ලබා දිය හැකිය
නිශ්චිත වෙළාවක භාවිත කළ යුතුය	ද්‍රව්‍යේ ඕනෑම වෙළාවක භාවිත කළ හැකිය

එපයෝර්කයන්ට තම නිවසේ සිට ම වෙබ් පාදක මාර්ගගත පායික ප්‍රවේශ සූචිය භාවිත කරමින් පොත් භාරදීය යුතු දින අලුත් කරගැනීමට (Renewal) භා වෙන් කර ගැනීමට හැකි වීම මෙහි ඇති සූචියේ සේවාවක් ලෙස පෙන්වා දිය හැකිය.

සමාලෝචනය

ප්‍රස්තකාලයකට සූචිය (Catalogue) අත්‍යවශ්‍ය ම අංශයකි. සූචිය තුළින් ප්‍රස්තකාලය තුළ ඇති සම්පත් බාහිරට නිරාවරණය

කරන අතර, උපයෝජකයන්ට එම සම්පත් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය ගුන්ථ්‍රියාත්ම තොරතුරු ලබා දේ. සූචියේ ස්වරුපය අනුව, එහි අභ්‍යන්තර හා බාහිර යනුවෙන් කොටස් දෙකකි. ඉන් මුද්‍රිත සූචි, තුන්සු මිටි සූචි, කාබි සූචි අයත් වන්නේ සාම්ප්‍රදායික සූචි කාබිත් ගණයට ය. සාම්ප්‍රදායික සූචිය අකාරාදීව හා වර්ගීකෘතව ගොනු කළ හැකි අතර, උපයෝජකන්ට ප්‍රස්ථකාලයට පිවිස සාම්ප්‍රදායික සූචි කැබේනෙට්ටුව උපයෝජි කරගනිමින් තොරතුරු වෙත ප්‍රවේශ විය හැකිය. වර්ෂ 1960 න් පසුව ප්‍රස්ථකාල කටයුතු ද පරිගණක ගත කිරීම නිසා, මාරුගත පොදු ප්‍රවේශ සූචිය හඳුන්වා දීමත් සමග ප්‍රස්ථකාල නෙත්‍රුයේ විශාල දියුණුවක් ඇති වූ බව තොරහසකි. එයින් පායකයන්ට වැඩි වෙහෙසකින් තොරව ම ප්‍රස්ථකාල සම්පත් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් විය. වර්තමානයේ වෙත පාදක මාරුගත පොදු ප්‍රවේශ සූචිය තුළින් උපයෝජකයන්ට ප්‍රස්ථකාලයට තොගාස්, මිනුම ස්ථානයක සිට, මිනුම චේව්ලාවක, ගුන්ථ්‍රියාත්මක දත්ත පදනම ගවේෂණය කිරීම දක්වා ප්‍රස්ථකාල සූචිය සංවර්ධනය වී ඇති බව ඉහත පැහැදිලි කිරීමෙන් මනාව පසක් වේ.

ආග්‍රිත ගුන්ථ්‍රියාමාවලිය

Chan, L. M. (1985). **Cataloguing and classification: An introduction.** New York: McGraw-Hill.

Hildreth, Charles. R., (1985). **Online Public Access Catalogs.** Ed: Martha E. Williams. Annual Review of Information Science and Technology (ARIST), New York: Knowledge Industrial Inc. Vol. 20, pp. 232-285.

Matthews, J. R. (1991). **The Online catalog:** Time to move beyond the boundary of a catalog. In N. V. Pulis (Ed.), Think Tank on the Present and Future of the Online Catalog Chicago: American Library Association. 5-16p.

Sridhar, M. S. (2004). **OPAC vs. Card Catalogue: A Comparative Study of User Behavior.** The Electronic Library, Vol. 22, n. 2, 175-183p.

Tedd, L. (1994). **OPACs through the ages.** Library' Review, 43 (4), 27-37p.

Voon, J. (2003). **LIBR 510 Critical Responses.** (Number 1&2). Retrieved on February 22, 2008 from <http://www.slais.ubc.ca/people/students/resumes.1/Voon%20Docs%20510%20critresp.pdf>